

# 05

## බුදු ගුණ සිහි කර බවුන් වඩමු

දෙවන කාලෝක්දය සඳහා සිතුව නාද විය. අපට නියමිත ව පැවතියේ බුද්ධ ධර්මය විෂයයයි. දෙපේශ්ලීයට සඡුණු අපි මිනිත්තුවක් හෝ ප්‍රමාද තොවී බුද්ධ ධර්මය විෂය කාමරය වෙත පිය නැගුවෙමු. බුද්ධ ධර්මය විෂය උගන්වන අපේ ස්වාමින් වහන්සේ එදා ගුරු පූටුවේ තොව බුමුතුරුණ මත ආරිල්ලක් දමා ඇති කුඩා මෙටිටය මත ඉතා සංසුන් ව වැඩ සිටියන. ගුරු මේසයෙහි සුදු ඇතිරිල්ල මත ගාන්ත බුදු රුවකි. බුදු රුව වටා මල් අතුරා ඇත්තේ කළාත්මක ව ය.

“දුවල ප්‍රතාල සියලු දෙනාට ම තෙරුවන් සරණයි. අද ඔය බිම අතුරල තියෙන පැදුරුවල වාචි වෙන්න.” අපේ ස්වාමින් වහන්සේගේ සංසුන් හඩ අවදි විය. අපි උන් වහන්සේට වැද වාචි වී ඕනෑකමින් සවන් දුනිමු.

“බෝසන් දුරුවනේ, ඔබ ඉදිරිපස දක්නට ලැබෙන මේ බුදුරජාණන් වහන්සේ තමයි මිනිස් ඉතිහාසයේ පහළ වුණු ග්‍රෑශ්‍යතම ගාස්තාන් වහන්සේ. උන් වහන්සේ මූල මහත් සත්ත්ව ලෝකයාට ම පිහිට වුණා. අද අපි ඒ පිළිබඳ ව සොයා බලමු.”


“දැන් මම පංතියේ බුද්ධ ධර්මය විෂය නායකයා වන ගවේෂීට දෙනව අපේ බුදු භාමුදුරුවන් තුළ පැවති බුදු ගුණ පැහැදිලි වන ලිපියක කොටසක් මේ දුරුවන්ට ඇසෙන ලෙස කියවන්න.”

ගවේෂී අනෙක් ලෘම්ඛන් ඉදිරියේ කියැවූ ලිපියේ ඇතුළත් වී තිබුණේ පහත දැක්වෙන තොරතුරු ය.

බුදුවරයකුගේ ලොව පහළ විම ඉතා ම දුර්ලහ කරුණකි. සිලයෙන්, සමාධියෙන්, ප්‍රයුෂවෙන් ලොව දෙවි මිනිසුන් අතර අගු වන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය. උන් වහන්සේගෙන් සමස්ත මිනිස් වර්ගයාට ම සැලසුණේ ඉමහත් මෙහෙවරකි. ප්‍රහුදුන් මිනිසකුට අත්පත් කොට ගත තොහැකි අසීමිත ගුණ සමුදායක් බුදුවරයකු සතු ව පවතී. බුදු ගුණ සපුරාකට උපමා කර දක්වන්නේ ද එනිසයි. බුදු ගුණ කල්පයක් පුරා සංක්‍යායනා කළත් අවසන් කළ තොහැකි බව පැවසේ.

එදවස වෙනත් ආගමිකයින් පවා බුදුරජාණන් වහන්සේ කුල දක්නට ලැබුණු උසස් ගුණාංග පිළිබඳ පැහැදිමෙන් කථා කොට ඇති අවස්ථා හමු වේ. පොක්බරසාති, සකුලුදායී, පිලෝතික වැනි අය නිදුසුන් ය.

ඡන්ත නම් තරුණයා පොක්බරසාති නම් බමණු පත්‍රිවරයකු ඇසුරේ ශිල්ප ගාස්තු පුදුණ කොට සිය නුවර බලා ගමන් ඇරුමුවේ ගුරු පඩුරු රැගෙන තැවත පැමිණීමට ය. ඔහුට අවාසනාවන්ත ඉරණමකට මූහුණු දීමට සිදු වන බව දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ ඔහු කෙරෙහි ඉමහත් කරුණාවෙන් තෙරුවන් ගුණ ඇතුළත් ගාරා තුනක් ඉගැන්වූ සේක. එම ගාරා සිහිපත් කරමින් මහ මග ගමන් කරන විට මග රක සිටි සොරු කණ්ඩායමක් ඔහු මරණයට පත් කළහ. නිදා පිළිදියාක් මෙන් ඔහු මරණීන් පසු දෙවි ලොව ඉපදුණේ තෙරුවන් ගුණ සිහිපත් කළ නිසා ය. එම ගාරාවලින් පලමු ගාරාවහි අඩංගු වන්නේ බුදු ගුණ ය.



මරණාසන්න ව සිටි මට්ටකුණ්ඩලීට කිසිවකුගේ පිළිසරණක් නොතිබුණි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔහු වෙත වැඩම කළ සේක. ගාන්ත වූ බුදුරුව

දුටු පමණින් ඔහුගේ සිත වෙලා පැවති අසරණකම හා මරණ ඩිය පහ ව ගියේ ය. බුදුරඳුන් කෙරෙහි අසීමිත ප්‍රසාදයකින් සිත පිරි ගියේ ය. අනපේක්ෂිත ව තමා ඉදිරියේ දර්ශනය වූ බුදුරුව වන්දනය කළ පින් මහිමයෙන් හෙතෙම දෙවි ලොව ඉපදුණේ ය. මෙම ප්‍රවත් දෙකින් ම අපට පැහැදිලි වන්නේ මොහොතක් වුව පහදවා ගත් සිතින් බුදුරඳුන් වන්දනය කිරීම ද බුදු ගුණ සිහි කිරීම ද දෙවිලොව ඉපදීමට තරම් මහතු ප්‍රණ්‍ය කර්මයක් වන බව ය.

වර්තමානයේ ද බුදු ගුණ ඇසුරු කොට රවනා කරන ලද සිත රසක් ඇත. පිරින් දේශනා අතර ජයම්ගල ගායා, රතන සූත්‍රය ආදි බොහෝ තැන්වල ද බුදු ගුණ ඇතුළත් වේ. ආසිරවාද කිරීම සඳහා මෙම දේශනා සංශෝධනයනා කරනු ලැබේ. සමඟ හාවනාවට අයත් දස අනුස්සති අතර පළමු ව දැක්වෙන්නේ බුද්ධානුස්සතියයි. එනම් බුදු ගුණ හාවනාවයි.

බුද්ධානුස්සති හාවනාව අප කාටත් පහසුවෙන් ප්‍රගුණ කළ හැකි ය. එම හාවනාව වැඩිමේ දී ඉතිපිසේ පායයේ දැක්වෙන නව අරහාදී බුදු ගුණ සිහිපත් කෙරේ. අප බුද්ධ වන්දනයේ දී පළමු ව සිහිපත් කරන්නේ මෙම නව ලොවිතුරු බුදු ගුණයන් ය. අර්ථය මෙනෙහි කරමින් එක් එක් ගුණය සිතින් දකිලින් මනසින් කියවීම මෙහි දී සිදු කළ යුත්තකි. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ අනන්ත ය; අසීමිත ය. එම බුදු ගුණ සියල්ල අතර වඩාත් ප්‍රකට ගුණ නවයක් නව අරහාදී බුදු ගුණ වශයෙන් අපි උගෙනිමු. එක් එක් බුදු ගුණය වෙන වෙන ම සිහිපත් කිරීමෙන් මෙම හාවනාව මැනවීන් ප්‍රගුණ කළ හැකි ය.

### බුදු ගුණ හාවනාවේ ආනිගිංස

- බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසීමිත පැහැදිමක් ඇති වීම
- පාපයට ලැඟ්ඡාව හා බිජ ඇති වීම
- සිත තුළ පවතින දරදුඩු මිලාරික ගත් ස්වභාවයන් යටපත් වීම
- රාග, දෙශ, මෝහ සිතුවිලි යටපත් වීම
- බුදු ගුණ ඇසුරින් සිත සංප්‍රා හාවයට පත් වීම
- නිරාමිස සතුවතින් සිත පිරි යාම
- කායික හා මානසික සංවරය ඇති වීම
- නපුරු අධරුම්ජ්‍ය සිතුවිලි පහළ නොවීම
- බිය හා දුක් පිඩා ජය ගත හැකි ගක්තිමත් මනසක් ගොඩනැගීම
- අන් අයගේ ගරු සැලකිලිවලට ලක් වීම
- නපුරු සිහින නොදුකීම
- සුවපහසු නින්දක් ලැබිය හැකි වීම
- සිත තුමයෙන් සමාධිගත වීම

- ගුණ නුවන වැඩි දියුණු වීම
- මෙලොව දියුණුවත් පරලොව සුගතියත් උදා වීම
- දුකින් පෙළෙන මිනිසුන් අතර නිදුක් ව වාසය කිරීමට හැකි වීම

"හොඳයි දරුවනේ, ගවේෂි කියවපු ලිපියේ ඒ කොටස අසා සිටි ඔබට බුදු ගුණ පිළිබඳවත් බුදු ගුණ භාවනාවෙන් ලැබෙන ප්‍රයෝගන පිළිබඳවත් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති."

"මිළගට විවක්ෂණා දුව කියන්න බලන්න, බුදු ගුණ භාවනාව වැඩිමේ දී අනුගමනය කළ යුතු පියවර මොනව ද කියල." අංශේ භාමූදුරුවේ තමා අත තිබු පත්‍රිකාවේ තවත් ස්ථානයක් පෙන්වමින් විවක්ෂණා ඇමතුහ.

එම පත්‍රිකාවේ බුදු ගුණ භාවනාව වැඩිමට සූදානම් වන ආකාරය භා බුදු ගුණ භාවනාව වඩා ආකාරය පිළිබඳ උපදෙස් සඳහන් වූයේ මෙසේ ය.

#### පියවර 1

මුව දොවා දැන් දෙපා පිරිසිදු කොට පිරිසිදු ඇදුමකින් සැරසෙන්න.

#### පියවර 2

සමාධි බුද්ධ ප්‍රතිමාවක් ඉදිරිපත මල් පහන් යුතු දොහොත් මුදුන් දී පංචිලය සමාදන් වී බුද්ධ වන්දනයේ යෙදෙන්න.

#### පියවර 3

බුද්ධ ප්‍රතිමාව අඛියස පහසු ඉරියවිවකින් තැන්පත් වන්න. ශිෂ්‍යයන් බද්ධ පර්යංකයෙන් ද ගිෂ්‍යාවන් අර්ථ පර්යංකයෙන් ද හිඳ ගැනීම වඩාත් යෝග්‍ය ය.

#### පියවර 4

අඩුකිය සාජ්‍ර ව තබා ගනිමින් වම් අත්ල මත දකුණු අත්ල තබා ගෙන හොඳින් භූස්මක් ගෙන පිට කරන්න. තමා ඉදිරියේ වැඩි සිටින බුදු රුව දෙස හොඳින් බලන්න. දෙනෙන් වසා සිටිනවිටත් ඔබ ඉදිරියෙහි ඇති බුදු රුව දැරුණය වන තෙක් ඇස් ඇර බලමින් භා ඇස් වසා බලමින් බුදු රුව මෙනෙහි කරන්න.

## පියවර 5

දැස වසා ගත් පසු ද ඔබ ඉදිරියෙහි දරුණු වන බුදු රුව මෙනෙහි කරමින්,

නෙත සැනසිල්ල බුදු හිමි රුව	දැකීම ය
ගත සැනසිල්ල බුදු හිමිහට	වැදීම ය
සිත සැනසිල්ල බුදු හිමි ගුණ	සිතිම ය
බව සැනසිල්ල හිමිගත් මග	ගැනීම ය

යන කවිය හෝ බුදුරුදුන් පිළිබඳ සැදුහැ සිත ජනිත වන කවියක් හෝ පායියක් හෝ තාලයට සිතින් සහ්ක්‍රායනා කරන්න. (වාචි වී සිටින ඉරියවිව මෙන් ම සක්මන් ඉරියවිව ද මේ සඳහා යොදා ගත හැකි ය.)

බුදු ගුණ හාවනාව පුරුදු පුහුණු කරන මූල් අවස්ථාවේ දී නව අරහාදී ගුණවලින් එක් ගුණයක් නිවැයදී ව තේරුම ගෙන නැවත නැවත මෙනෙහි කිරීම වැදගත් ය. නිදුසුනක් වශයෙන් අරහං බුදු ගුණයෙන් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ බව, සියලු පාපයන්ගෙන් මිදුණු බව හා සියලු ලෝවැස්සන්ගේ ආමිස ප්‍රතිපත්ති පුජාවන් පිළිගැනීමට සුදුසු බව අදහස් වේ. මෙම ගුණාංගවලින් එක් ගුණයක් පහත දුක්වෙන පරිදී ප්‍රගුණ කළ හැකි ය.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින් අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුණු බැවින් අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු ලෝවැස්සන්ගේ ආමිස ප්‍රතිපත්ති පුජා ලැබීමට සුදුසු වන හෙයින් අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක.

මෙසේ ආරම්භයේ දී හාවනාව වැඩිම සරල ව පුරුදු කර ගෙන පසු ව නව අරහාදී බුදු ගුණ ම එක් වර හාවනාවට අරමුණු කර ගත හැකි වේ.

විවක්ෂණා ලිපිය කියවා නිම කළ විට අපේ හාමුදුරුවෝ බුදු ගුණ හාවනා වාක්‍යය සඳහන් පත්‍රිකාවක් සියලු ම සිසුන් වෙත බෙදා දුන් සේක. මිළුග කාලෝශේදයේ දී බුදු ගුණ හාවනාව වැඩිමට සුදානම් ව පැමිණෙන ලෙස ද උන් වහන්සේ උපදෙස් ලබා දුන් සේක.

අපට ලබා දුන් පත්‍රිකාවෙහි නව අරභාදී බුදු ගුණ සවිස්තරාත්මක ව ඇතුළත් ව තිබුණේ පහත දැක්වෙන පරිදි ය.

### අරහං බුදු ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිශ්‍රණ සේක, සියලු ලෝචිසියන්ගේ ආමිස පුජා, ප්‍රතිපත්ති පුජා පිළිගැනීමට සුදුසු වන සේක. එම නිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක.

### සම්මා සම්බුද්ධ ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ උතුම් වූ වතුරාර්ය සත්‍ය ගුරු උපදේශ නැති ව ම තමාගේ නුවණීන් ම අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක.

### විෂ්ජාවරණ සම්පන්න ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ උතුම් යාන අවකින් ද වරණ ධර්ම පහලාවකින් ද සමන්විත වන නිසා විෂ්ජාවරණ සම්පන්න නම් වන සේක. විෂ්ජාවරණ සම්පන්න නම් වන සේක. විෂ්ජාවරණ සම්පන්න නම් වන සේක.

### සුගත ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග ගමන් කර සුන්දර නිවනට වැඩිම කළ නිසා සුගත නම් වන සේක. සුගත නම් වන සේක. සුගත නම් වන සේක.

### ලෝකවිදු ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දෙවි මිනිස බඟ යන ලෝකවල සැබැං තත්ත්වය අවබෝධ කළ බැවින් ලෝකවිදු නම් වන සේක. ලෝකවිදු නම් වන සේක. ලෝකවිදු නම් වන සේක.

## අනුත්තර පුරිසදම්මසාරලී ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අන් අයට දමනය කළ තොහැකි අංගලීමාල, ආලවක වැනි දරුණු මිනිසුන් දමනය කළ බැවින් අනුත්තර පුරිසදම්මසාරලී නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරලී නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරලී නම් වන සේක.

## සත්පා දේව මනුස්සානා ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ට මෙලොව දියුණුව පිණිස ද, පරලොව සුගතිය පිණිස ද, උතුම් තිර්වාණාවබෝධය පිණිස ද, මහා කරුණාවෙන් මග පෙන්වු බැවින් සත්පා දේව මනුස්සානා නම් වන සේක. සත්පා දේව මනුස්සානා නම් වන සේක. සත්පා දේව මනුස්සානා නම් වන සේක.

## බුද්ධ ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ වතුරාජය සත්තය අවබෝධ කළ සේක. අන් අයට ද අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල සේක. එබැවින් බුද්ධ නම් වන සේක. බුද්ධ නම් වන සේක. බුද්ධ නම් වන සේක.

## හගවා ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දහම් කරුණු බෙදා දැක්වූ බැවින් ද සියලු සම්බුද්ධ ගුණ දරා ගැනීමට තරම් හාගා ඇති නිසා ද හගවා නම් වන සේක. හගවා නම් වන සේක. හගවා නම් වන සේක.

## සාරාංශය

සියලු දෙවි මිනිසුන් අතර උසස් ගුණාංගවලින් අග වන්නේ බුදුරජාණන් වහන්සේ ය. උන් වහන්සේගේ ගුණ අසීමිත ය. නව අරහාදී බුදු ගුණ යනු ඉන් ස්වල්පයකි. බුදු ගුණ සිහි කරමින් සිදු කරන භාවනාව බුද්ධානුස්සතිය නමින් හැඳින්වේ. ලෝහ දේශ මෝහාදී සිතුවිලි යටපත් කිරීමටත් ගුද්ධාවෙන් පිරැණු කුසල සිතිවිලිවලින් මනස පුරවා ගැනීමටත් සන්සුන් භා එකත සිතුවිලිවලින් යුතු ව ප්‍රබෝධවත් ජීවිතයක් ගත කිරීමටත් මෙම භාවනාව සියලු දෙනාට ම මහෝපකාරී වේ. ආරම්භයේ දී බුදු ගුණ භාවනාව වචන විට එක් එක් බුදු ගුණය වෙන් වෙන් වශයෙන් පුරුණ කිරීම වචන් පලදායක ය.

## කියාකාරකම

- බුද්ධානුස්සති භාවනාව වචන ආකාරය ඔබේ බසින් ලියන්න.
- බුදු ගුණ භාවනාවෙන් ලද හැකි ප්‍රයෝගන පෙන්වා දෙන්න.

## පැවරැම

බුද්ධානුස්සති භාවනාව වැඩිමට සුදුසු දිනයක් භා ස්ථානයක් වෙන් කර ගෙන මෙම භාවනාව පුරුණ කරන්න.

## ප්‍රහැණුවට

යෙය් වදනා පවරෝ මනුජේසු  
සක්‍රමිනි හගවා කතකිවිවෝ  
පාරගතෝ බල විරිය සමංගි  
තං සුගතං සරණත්ථම්පේමී

මනුජායන් අතර යම් කෙනෙක් උත්තම ව වැඩ සිටිත් ද ඒ නිවන් මග සම්පූර්ණ කළ  
ගාක්‍රාමිනින්ද වූ හාගාවතුන් වහන්සේ ම ය. උන් වහන්සේ ප්‍රයුෂ බල මහිමය හා  
විරියය නිසා සංසාරයෙන් එතෙරට වැඩි සේක. එනිසා මම උන් වහන්සේ සරණ යම්.

සුජ්පත්බුද්ධා පත්‍රීකන්ති  
යේසං දිවාව රත්තොව

- සදා ගෝතම සාචකා  
- නිවිවා බුද්ධගතා සති

දිවා රේ දෙක්හිම  
ගොයුම් ගොන් සවුවෝ

- බුද්ධ ගුණ මෙනෙහි කරනා  
- සැමදා සුවෙන් පිබිදෙති

(ධම්ම පදය)